



සියලු ම සිංහල අධ්‍යීක්ෂණ  
All Rights Reserved)

I කොටස

ප්‍රශ්න සියලුලට ම පිළිතුරු සපයන්න. ( ලකුණු  $2 \times 20 = 40$  හි )


- $(-5) \times (-2) + (+1)$  හි අගය සොයන්න.
- පොත් 5ක මිල රුපියල් 80 ක් නම් පොත් 3ක මිල සොයන්න.
- පරිමිතිය 24 cm වන සමවතුරජුයක වර්ගඑලය සොයන්න.
- රුපියල් 2000 කට ගත් ඔරලෝසුවක් විකිණීමේ 10% ක ලාභයක් තබා ගනී. එය විකුණු මිල සොයන්න.
- $\frac{1}{4}$  ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
- $2y = 3x - 4$  සරල රේඛිය ප්‍රස්ථාරයෙහි අන්තර්ඛනය ලියන්න.
- සිසුන් 10 දෙනෙකුගේ බරෙහි මධ්‍යනය 36 kg ක් නම් සිසුන් 10 දෙනාගේ මුළු බර සොයන්න.

8. දී ඇති රුපයේ  $AC$  පාදයේ දිග ගණනය කරන්න.




- $3x - 1 = 5$  සම්කරණය විසඳුන්න.
- $1.3 \times 10^3$  සමාන්‍ය ආකාරයෙන් දක්වන්න.
- $\frac{5}{8} \div \frac{3}{4}$  සුළු කරන්න.
- අරය 14 cm වන රෝදයක පරිධිය ගණනය කරන්න. ( $\pi = \frac{22}{7}$  ලෙස ගන්න.)
- $\frac{3x+5}{3} + \frac{x-1}{3}$  සුළු කරන්න.
- $\sqrt{121}$  හි අගය සොයන්න.
- $(x + 2)(x - 1)$  වරහන් ඉවත් කර සුළු කරන්න.
- $\frac{2^5 \times 2^2}{2^4}$  හි අගය සොයන්න.

17.




මෙම ත්‍රිකෝණයේ වර්ගඝ්ලය සොයන්න.

18.

 $x$  හි අගය සොයන්න.

19.

 $ABD \Delta$  හා  $BCD \Delta$  අංගසම වන අවස්ථාව ලියා දක්වන්න.20. සරල දාරය හා කවකටුව හාවතයෙන්  $90^0$  ක කෝණයක් නිරමාණය කරන්න.

## II කොටස

ප්‍රශ්න භයකට පමණක් පිළිතුරු සපයන්න. ( එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැඳීන් ලැබේ. )


1. I.  $3ab - b^2$  හි සාධක සොයන්න.II.  $x^2 - 5x + 6$  සාධක දෙකක ගුණීතයක් ලෙස දක්වන්න.III.  $x$  නම් සංඛ්‍යාවේ තෙගුණයෙන් 5ක් අඩු කළ විට පිළිතුර ලෙස 16 ලැබේ. සරල සමිකරණයක් ගොඩනගා එය විහැළෙන්  $x$  හි අගය සොයන්න.2. I.  $a + b = 7$  $2a - b = 5$  මෙම සමාඟන සම්කරණ යුගලය විසඳා  $a$  හා  $b$  හි අගය සොයන්න.II.  $\frac{3x+1}{4} + \frac{x-1}{3}$  සූළු කරන්න.3. I.  $20\%$  හාගයක් ලෙස දක්වන්න.II. උදෙස්ගේ මාසික වැටුපෙන් ඔහු  $20\%$  බැංකුවේ තැන්පත් කරයි. එම මුදල රු. 6000 ක් නම් ඔහුගේ මූල වැටුප සොයන්න.

III. රු. 10.00 බැඳීන් අඩ ගෙවි 1000 ක් මිලට ගත් අඩිත ඉන් ගෙවි 100 ක් තරක් වී ඉවත් කරන ලදී. ඉතිරිවා ගෙවියක් රු. 15.00 බැඳීන් විකිණීමෙන් ලැබෙන ලාභය සොයා එය ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

4. I. පහත හාග සූළු කරන්න.

$$8\frac{1}{3} \times 2\frac{2}{5} \div 3\frac{1}{5}$$

- II. තිළිණ තමන් සතු ඉඩමකින්  $1/2$  කම බිරිදට ද,  $1/3$  ක් දියණීයට ද, ඉතිරිය පුතාට ද දෙන ලදී. පුතාට ලැබුණු ප්‍රමාණය පර්වස්  $25$  ක් නම් මුළු ඉඩමේ ප්‍රමාණය සොයන්න.
- III.  $A, B, C$  අතර රුපියල්  $8000$  ක මුදලක්  $2:3:5$  අනුපාතයට බෙදනු ලැබුයේ නම් එක් එක් අයට ලැබුණු මුදල් ප්‍රමාණ වෙන වෙන ම සොයන්න.
5. රුපයේ දැක්වෙන්නේ සූජුකෝණාකාර ගෙවත්තකි. වෘත්තාකාර කොටසෙහි පොකුණක් ඇති අතර සූජුකෝණී ත්‍රිකෝණාකාර කොටසෙහි මල් වගා කර ඇත.



- I. ගෙවත්තෙහි පරීමිතිය සොයන්න.
- II. වෘත්තාකාර පොකුණෙහි විෂ්කම්භය  $7\text{ m}$  ක් නම් එහි පරිධිය ගණනය කරන්න.
- III. මල් වවා ඇති කොටසෙහි වර්ගාලය ගණනය කරන්න.
- IV. මල් වවා ඇති කොටස හැර ඉතිරි කොටසෙහි වර්ගාලය ගණනය කරන්න.

6.  $y = 2x - 1$  හි ප්‍රස්ථාරය ඇදිම සඳහා අස්මීපුරුණ අගය වගුවක් පහත දැක්වේ.

$x$	-3	-2	-1	0	1	2
$y$	-7	.....	-3	-1	.....	3

- I. ඉහත වගුවේ හිස්තැන් සම්පුර්ණ කරන්න.
- II. සුදුසු බණ්ඩාක තලයක  $y = 2x - 1$  හි ප්‍රස්ථාරය ඇදින්න.
- III.  $y = 2x - 1$  ප්‍රස්ථාරයෙහි අනුකුමණය හා අන්තං්ඛලය ලියන්න.

7. එක්තරා වෙළඳසැලක දින කිහිපයකදී විකුණන ලද සහල් ප්‍රමාණ පහත වගුවේ දැක්වේ.

ස්කන්ධය (kg)	1 – 4	5 – 8	9 – 12	13 – 16	17 – 20	21 – 24	25 – 28
දින ගණන	3	5	8	10	7	5	2

- I. ඉහත තොරතුරු රෝ කර ඇති දින ගණන කොපමණ ද?
- II. වැඩිම දින ගණනක් විකුණු සහල්වල ස්කන්ධ අඩංගු පන්ති ප්‍රාන්තරය කුමක් ද?
- III. ඉහත තොරතුරු තීර ප්‍රස්ථාරයක නිරුපණය කරන්න.

8. I.  $2^3 \times 3^2$  හි අගය සොයන්න.

II.  $\frac{(a^3)^2 \times b^5 \times a^3}{a^5 \times b^2}$  දුරකථන දැනුම හාවිතයෙන් සූල් කරන්න.

III.  $x = 2, y = -1$  නම්  $2xy^2 + 1$  හි අගය සොයන්න.

9. I. සරල දාරය හා කවකටුව හාවිතයෙන්,


$AB = 6\text{cm}$ ,  $A\hat{B}C = 90^\circ$  ද  $BC = 6\text{ cm}$  ද වන  $ABC$  ත්‍රිකෝණය නිර්මාණය කරන්න.

II.  $AC$  පාදමේ දිග මැනී ලියන්න.

III.  $A\hat{C}B$  හා  $B\hat{A}C$  විශාලත්වය මැනී ලියන්න.

IV.  $ABC$  ත්‍රිකෝණය කිහිපයේ වර්ගයේ ත්‍රිකෝණයක් දැයි හේතු සහිතව දක්වන්න.

10. දැන් ඇති රුපයේ  $A\hat{B}C = E\hat{D}F = 90^\circ$  ද  $BC = DF$  බව දැන් ඇත.



I.  $B\hat{A}C$  ට සමාන කෝණයක් නම් කරන්න.

II.  $ABC\Delta \equiv DEF\Delta$  බව සාධනය කරන්න.

III.  $AB = DE$  බව පෙන්වන්න.

\*\*\*